

2017 අංක 32 දරණ විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධිත 2016 අංක 24 දරන විසර්ජන පනතේ පළමුවන උපලේඛනයේ හා තෙවන උපලේඛනයේ සඳහන් ශීර්ෂය හා විෂය අංකය යටතේ වන විසර්ජන ගිණුම, සැසඳුම් ප්‍රකාශය සහ වාර්ෂික අයවැය ඇස්තමේන්තුවේ 3.1.2, 3.2.2 වගුවල ඇතුළත් ආදායම් සංකේතවලට අදාළ ආදායම් ගිණුම් 03 ක්ද, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් විගණනයට ඉදිරිපත් කරන ලදී. එම ගිණුම්වලින් හා සැසඳුම් ප්‍රකාශවලින් නිරූපනය වන මූල්‍ය හා භෞතික කාර්යසාධනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණනය කරන ලදී.

1.2 ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ, ගණන්දීමේ නිලධාරීගේ හා ආදායම් ගණන්දීමේ නිලධාරීන්ගේ මූල්‍ය කළමනාකරණය හා ගිණුම් කටයුතුභාවය පිළිබඳ වගකීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 124 ප්‍රකාරව රාජ්‍ය මුදල් ඉපැයීම සහ රජයට ලැබිය යුතු මුදල් එකතු කිරීම මෙන්ම රජයේ සියළුම මුදල් කටයුතු අධීක්ෂණය පිළිබඳ පොදු අවේක්ෂණයද මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇත. මුදල් අමාත්‍යවරයා විසින් එම වගකීම ඉටු කිරීම පිණිස මුදල් රෙගුලාසි 124(2) ප්‍රකාරව ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් පත් කර ඇත. මුදල් රෙගුලාසි 125(1)(අ) ප්‍රකාරව දෙපාර්තමේන්තු ප්‍රධානියා තම දෙපාර්තමේන්තුවේ සියළු මුදල් ගණුදෙනු පිළිබඳව ගණන්දීමේ නිලධාරියා වන අතර ආදායම් ගණන්දීමේ නිලධාරියා භාණ්ඩාගාරය විසින් පත්කර ඇත. පාර්ලිමේන්තුව විසින් පනවන ලද සීමාවන් ඇතුළත තම කාර්යභාරයන් ඉටු කර ඉදිරිපත් කරනු ලබන ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්, වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානයන්, රජයේ මුදල් රෙගුලාසි හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වාගෙන යාම, පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලැස්ම කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වා ගෙන යාමත් මෙම වගකීමට ඇතුළත් වේ.

1.3 විගණන විෂයපථය

ශීර්ෂය 241 – රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය හා භෞතික කාර්යසාධනය සම්බන්ධයෙන් සැලසුම් කිරීම, රාජ්‍ය වියදම්, රාජ්‍ය ආදායම්, මානව හා භෞතික සම්පත් කළමනාකරණය, අභ්‍යන්තර පාලන විධිවිධාන යොදා ගැනීම, නීති, රීති හා රෙගුලාසිවලට අනුකූලවීම හා පොත්පත්, ලේඛන, වාර්තා හා සැසඳුම් ප්‍රකාශන යාවත්කාලීන කර පවත්වා ගැනීම, ගිණුම් පිළියෙල කර කාලීනව ඉදිරිපත් කිරීම, කාර්යසාධන දර්ශක පදනම් කරගෙන අදාළ පාර්ශවයන් වෙත කාර්යසාධන වාර්තා නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2018 සැප්තැම්බර් 19 දින දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලදී. ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද සැලසුම්, ගිණුම්, සැසඳුම් ප්‍රකාශන හා කාර්යසාධන වාර්තා පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය හා පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් හා කාලවේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි.

1.4 විගණන නිරීක්ෂණය

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සිදු කරන ලද විගණනයේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ ඉහත 1.3 ඡේදයේ සඳහන් කර ඇති කළමනාකරණ විගණන වාර්තාවේ විස්තරාත්මකව දක්වා ඇත. එම නිරීක්ෂණවලින් ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ මෙම වාර්තාවේ 2.1 ඡේදයේ සිට 2.8 දක්වා ඡේදවල සඳහන් කර ඇත. මූල්‍ය පරිපාලනයේ ප්‍රමාණවත් බව තහවුරු වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 128 හි සඳහන් විධිවිධාන ඉටුකිරීමේදී අනාවරණය වූ පහත සඳහන් සටහනේ සාරාංශ ගත කර දක්වා ඇති විගණන නිරීක්ෂණවලට යටත්ව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී වශයෙන් තම ගිණුම් කටයුතුභාවය සතුටුදායක ලෙස ඉටු කර තිබුණු බව නිරීක්ෂණය විය.

මුදල් රෙගුලාසි 128(1) ප්‍රකාර ගණන්දීමේ නිලධාරීගේ ගිණුම් කටයුතුභාවය

ගණන්දීමේ නිලධාරීගේ එම විධිවිධානයට අනුගත වී නොතිබීම

නිරීක්ෂණය ඇතුළත් වාර්තාවේ ඡේද යොමුව

මුදල් රෙගුලාසි

128(1)(අ) රජය විසින් නියම කර දක්වා ඇති ප්‍රතිපත්තිය හා බලය දෙනු ලැබූ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසා දීමෙහිලා පාර්ලිමේන්තුවේ අභියෝගයන් ගැන සැලැකිල්ලට ගෙන තම දෙපාර්තමේන්තුවේ කටයුතු විවික්ෂණ භාවයෙන් යුක්තව සැලැස්සුම් කර ක්‍රියාත්මක කරන බව සහ ප්‍රස්තුත වර්ෂය සඳහා නියමිත වැඩසටහන සම්පූර්ණ කිරීමට සහ/හෝ නියමිත ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට පරිශ්‍රමයක් දක්වා තිබීම.

- 1. ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාණවත් පරිදි සැලැස්සුම් නොකිරීම. 2.3.1
- 2. අධි ප්‍රතිපාදනය 2.4(ආ)
- 3. සලසා තිබුණු ප්‍රතිපාදනය උපයෝජනය නොකිරීම. 2.4(අ)

128(1)(ඈ) ලැබීම, ගෙවීම් හා නිකුත් කිරීම් සඳහා ප්‍රමාණවත් අභ්‍යන්තර සෝදිසි ක්‍රමයක් පවත්වා ගෙන යන බවට හා ඒ ක්‍රමයේ ක්‍රියාකාරීත්වය කලින් කල සෝදිසි කරන බව

- 1. ආදායම් ගිණුම්වල අඩුපාඩු 2.5
- 2. රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමේ සඳහන් අඩුපාඩු 2.6

මුදල් රෙගුලාසි 128(2) ප්‍රකාර රාජ්‍ය ආදායම් ගණන්දීමේ නිලධාරීගේ ගිණුම් කටයුතුභාවය

128(2)(අ) ආදායම් සංකේතයට අදාළ ආදායම් ඇස්තමේන්තු සම්පූර්ණ ලෙසත්, හැකි තාක්

අපේක්ෂිත ආදායම රැස්කිරීමට නොහැකිවීම 2.5

නිවැරදිවත් පිළියෙල කිරීම.

2. ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ

2.1 දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයන්

- (අ) රාජ්‍ය ව්‍යාපාර වෙනුවෙන් ප්‍රතිපත්ති සැකසීම
- (ආ) වාණිජ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම.
- (ඇ) රාජ්‍ය ව්‍යාපාරවල යහපාලනය ක්‍රියාත්මක කිරීමට අදාළව නව චක්‍රලේඛ හා මාර්ගෝපදේශ නිකුත් කිරීම
- (ඈ) කැබිනට් සංදේශ මණ්ඩලයේ යෝජනා අධ්‍යයනය කිරීම හා විශ්ලේෂණය කිරීම
- (ඉ) රාජ්‍ය නොවන ආයතනවල සම්බන්ධ ව්‍යවසායයන් හා අදාළ ගැටළු විසඳීමට සහාය වීම
- (ඊ) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කමිටුව සඳහා සහභාගී වීම

2.2 කාර්යසාධනය

2.2.1 සැලසුම් කිරීම

- (අ) 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව 2017 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර තිබූ නමුත් ඒ තුළ ඇතුළත් කළ යුතු පහත කරුණු අන්තර්ගත කර නොතිබුණි.
 - (i) අදාළ වර්ෂයට යාවත්කාලීන කළ ආයතනයේ සංවිධාන ව්‍යුහය, අනුමත කාර්ය මණ්ඩලය සහ දැන සේවයේ සිටින කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර
 - (ii) ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයවැය ඇස්තමේන්තුවල සඳහන් එක් එක් ආදායම් ශීර්ෂයන් වෙනුවෙන් ආදායම් එකතු කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම
 - (iii) වාර්ෂික ක්‍රියාකාරකම් සඳහා අක් මුදල් අවශ්‍යතා සැලැස්ම

(iv) අභ්‍යන්තර විගණන සැලැස්ම

(ආ) රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ව්‍යාපාර මගින් නියමිත කාල රාමුව තුළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව පසු විපරම් සිදු කරනු ලැබුවද 2017 දෙසැම්බර් 31 දිනට පැවති රජය සතු වාණිජ ව්‍යාපාර 55 න් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳ සලකා බැලීමේදී 2014, 2015 හා 2016 වර්ෂවලට අදාළව පිළිවෙලින් ආයතන 21 ක්, 32 ක් හා 44 ක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොතිබුණි. තවද ආයතන 3 ක් වර්ෂ 05 ක්, ආයතන 04 ක් වර්ෂ 03 ක් හා ආයතන 13 ක් වර්ෂ 03 ක් එක දිගටම වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබුණි.

(ඇ) තිරසර සංවර්ධනය

තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 “නායය පත්‍රය” ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම කටයුතු කළ යුතුව පවතින අතර ඒ පිළිබඳව දෙපාර්තමේන්තුව දැනුවත් වී ඇති නමුත් අරමුණු ලඟා කර ගැනීමට අවශ්‍ය ඉලක්ක, පාදක දත්ත, ඉලක්ක ලඟා විය යුතු සන්ධිස්ථානයන් මෙන්ම ප්‍රගතිය මැන බැලීම සඳහා අවශ්‍යවන දර්ශකද හඳුනාගැනීමේ කටයුතු සිදුකර නොතිබුණි.

2.2.2 වාර්ෂික කාර්යසාධන වාර්තාව

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2017 වර්ෂයේදී රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවට අනුව රජය සතු වාණිජ ව්‍යාපාර 55 හි වත්කම්වල ආයෝජන ප්‍රතිලාභ ප්‍රතිශතය සියයට 0.64 ක් තරම් අඩු ප්‍රතිශතයක් ගෙන තිබීම හේතුවෙන් රාජ්‍ය ව්‍යාපාරවල කාර්යසාධන මට්ටම පූර්ණ විභව පරාසයකින් නොපවතින බව පිළිබිඹු විය. ඒ සඳහා පැහැදිලි වගවීමේ ක්‍රමවේදයක් නොපැවතීම, ප්‍රතිපත්ති හා නීතිරාමු නොපැවතීම සහ දුර්වල ආයතන අධීක්ෂණ ක්‍රමවේද පැවතීම ආදිය ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබුණි. නමුත් ඇතැම් ආයතන සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පවතින මෙවැනි ගැටළු විසඳීමට දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් දායකත්වයක් ලබාදී තිබුණු බව නිරීක්ෂණය නොවීය.

(ආ) 2017 වර්ෂයේ කාර්යසාධන වාර්තාවේ රජය සතු වාණිජ ව්‍යවසායන්හි කාර්යසාධනය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නිර්දේශ යටතේ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2016 වර්ෂයේ රු.මිලියන 9.49 ක් වූ බදු පෙර ලාභය 2017 වර්ෂයේදී රු. මිලියන 840 ක අලාභයක් දක්වා පහල යාමක් සිදු වී ඇති බව වාර්තා කර තිබුණි. ඒ සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් අපනයනය කරන ලද ඉහල කිරි ප්‍රමාණයක් ලබාදෙන දෙනුන්ගෙන් ලබාගත් පැටවුන් යොදා ගනිමින් නව කිරි ගොවිපලවල් ප්‍රවර්ධනය කිරීම ලෙසින් නිර්දේශ ලබාදී තිබුණි. එම ආනයනය කරන ලද කිරි ගවයන් සම්බන්ධයෙන් කරන ලද විශේෂ විගණනයට අදාළ වාර්තාව පරිදි කිරි ගවයන්ගෙන් අපේක්ෂිත කිරි ප්‍රමාණය නොලැබීම, කිරි ගවයන් මියයාමේ අවධානමක් පැවතීම හා කෘතිම සිංවන ක්‍රියාවලිය අපේක්ෂිත තරම් සාර්ථක වී නොමැති වීම යන ගැටළු පවතින බව නිරීක්ෂණය කර තිබුණි.

2.3 ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් සැපයීම් හා සේවා ලබාගැනීම

දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් සැපයීම් හා සේවා ලබාගැනීම සඳහා රු.මිලියන 3.55 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර රු.මිලියන 2.49 ප්‍රතිපාදන උපයෝජනය කර තිබුණි.

2.3.1 ප්‍රසම්පාදනයන් සැලැස්ම කිරීම

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) දෙපාර්තමේන්තුව වෙත සමාලෝචිත වර්ෂයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් සැපයීම් හා සේවා ඉටු කර ගැනීම සඳහා රු.මිලියන 2.5 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර, ඉන් රු.මිලියන 0.55 ක් පමණක් උපයෝජනය කර තිබුණි.

(ආ) රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂය සඳහා ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර තිබූ නමුත් එම මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 (ඇ) මාර්ගෝපදේශය ප්‍රකාරව සවිස්තරාත්මක ප්‍රසම්පාදන සැලැස්මක් හා 4.2.2 හා 4.2.3 අනුව ප්‍රසම්පාදන කාලසටහනක් පිළියෙල කර නොතිබුණි.

2.4 කාර්යභාරයන් ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සලසා තිබුණු ප්‍රතිපාදනය උපයෝජනය කිරීම

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂ 05 ක කාලය තුළ දෙපාර්තමේන්තුවට සලසා තිබුණු ප්‍රතිපාදනය, උපයෝජනය හා ඉතිරිය පිළිබඳ තොරතුරු හා ඒ පිළිබඳ විගණන නිරීක්ෂණ පහත දැක්වේ.

වර්ෂය	වියදම් වර්ගය	ශුද්ධ ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිය	ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
		රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
2013	පුනරාවර්තන	48.14	41.04	7.10	14.75
	මූලධන	6.85	6.42	0.43	6.33
	එකතුව	54.99	47.46	7.53	13.70
2014	පුනරාවර්තන	57.55	56.25	1.30	2.25
	මූලධන	11,350.37	11,347.77	2.60	0.02
	එකතුව	11,407.92	11,404.02	3.90	0.03
2015	පුනරාවර්තන	64.61	62.75	1.86	2.88
	මූලධන	94,405.40	89,390.93	5,014.47	5.31
	එකතුව	94,470.01	89,453.68	5,016.33	5.31
2016	පුනරාවර්තන	72.05	70.38	1.67	2.31
	මූලධන	19,425.26	19,424.31	0.95	0.01
	එකතුව	19,497.31	19,494.69	2.62	0.01
2017	පුනරාවර්තන	3,938.84	3,934.57	4.27	0.10
	මූලධන	13,478.55	13,476.44	2.11	0.01
	එකතුව	17,417.39	17,411.01	6.38	0.04

සමාලෝචිත වර්ෂය සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සලසා තිබුණු ප්‍රතිපාදන උපයෝජනය නොකිරීම

වැය විෂයයන් 01 ක් සඳහා සලසා තිබුණු රු.මිලියන 0.5 ක මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් කිසිදු උපයෝජනයක් නොකර මුළුමණින්ම ඉතිරි කර තිබුණි.

(ආ) අධි ප්‍රතිපාදන සලසා තිබීම

වැය විෂයයන් 04 ක් සඳහා එකතුව රු.මිලියන 5.7 ක අධි ප්‍රතිපාදන සලසා තිබීම නිසා එම වැය විෂයයන්ට අදාළ ප්‍රතිපාදනවලින් එකතුව රු.මිලියන 2.53 පමණක් උපයෝජනය කර තිබුණි. ඉතිරිය සලසා තිබුණු ශුද්ධ ප්‍රතිපාදනයන් සියයට 38 සිට සියයට 66 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් වී තිබුණි.

2.5 ඇස්තමේන්තුගත හා තථ්‍ය ආදායම්

දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂය සඳහා ආදායම් සංකේත 03 ක් සඳහා එකතුව රු.මිලියන 49,100 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 98,675 ක ආදායමක් රැස්කර තිබුණි. එය ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 200.97 ක් වී තිබුණි. විස්තර පහත දැක්වේ.

ආදායම් සංකේතය	2017 දෙසැම්බර් 31 දිනට			රැස්කළ ආදායම ඇස්තමේන්තු කළ ආදායමේ ප්‍රතිශතයක් ලෙස
	ඇස්තමේන්තුගත	තථ්‍ය	ඉක්මවීම/ (ඌනතාවය)	
	ආදායම	ආදායම		
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
20.02.03.00	44,000	50,447	6,447	14.65
20.02.04.00	5,100	3,551	(1,549)	(30.37)
20.06.01.00	-	44,677	44,677	-

2.5.1 20.02.03.00 දරන ආදායම් සංකේතය - ලාභ

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

මූලික ආදායම් ඇස්තමේන්තු කිරීම

සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 68,000 ක් වූ මූලික ඇස්තමේන්තුව රු.මිලියන 44,000 ක් ලෙස සංශෝධනය කර තිබූ අතර රැස්කරන ලද මුළු ශුද්ධ ආදායම රු.මිලියන 50,447 ක් වී තිබුණි. මූලික ඇස්තමේන්තුව හා සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව සැසඳීමේදී මූලික ඇස්තමේන්තුවට සාපේක්ෂව රු.මිලියන 24,000 ක් හෙවත් සියයට 35 ක අඩුවීමක් නිරීක්ෂණය වූ අතර සංශෝධිත

ඇස්තමේන්තු ආදායම ඉක්මවූ තත්‍ය ආදායම රු.මිලියන 6,447 ක් විය. 2016 වර්ෂයේ රැස් කරන ලද මුළු ශුද්ධ ආදායම හා සැසඳීමේදී 2016 වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ ආදායම රු.මිලියන 41,891 ක් හෙවත් සියයට 45 ක අඩුවීමක් පැවති අතර ඒ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කෙරේ.

- (අ) රු. මිලියන 210 ක් ඇස්තමේන්තු කර තිබූ ආයතන 03 කින් 2017 වර්ෂයේ ආදායමට කිසිදු දායකත්වයක් ලැබී නොතිබුණි. මේ අතරින් ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය, පසුගිය වර්ෂවලදී ද ඇස්තමේන්තු ලේඛනයට ඇතුළත් කර තිබූ නමුත් 2012 වර්ෂයෙන් පසුව මේ දක්වා එමඟින් රාජ්‍ය ආදායමට කිසිදු දායකත්වයක් ලබාදී නොතිබුණි.
- (ආ) 2016 වර්ෂයේ ලාභ ආදායමට පිළිවෙලින් රු. මිලියන 12,026 ක්, රු. මිලියන 8,000 ක්, රු. මිලියන 175 ක දායකත්වයක් ලබා දී තිබූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මහජන බැංකුව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය 2017 වර්ෂයේදී ලබා දී තිබූ දායකත්වය පිළිවෙලින් රු. මිලියන 3,865 ක්, රු. මිලියන 5,000 ක් හා රු. මිලියන 100 කට සීමා වී තිබුණි. එලෙස එම ආයතන 03 ට අදාළව ආදායමේ අඩුවීම් ප්‍රතිශතයන් සියයට 30 ද ඉක්මවා තිබුණි.
- (ඇ) රාජ්‍ය ආදායමට වැඩිම දායකත්වයක් සපයන බැංකු අංශයන්හි සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම රු.මිලියන 25,140 ක් වුවද තථ්‍ය ආදායම රු.මිලියන 20,890 ක් වූයෙන් එය ඇස්තමේන්තුගත ආදායමට වඩා රු.මිලියන 4,250 ක අඩුවීමකි. 2016 වර්ෂයේ බැංකු අංශයෙන් ලද ආදායම වන රු.මිලියන 38,124 හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ රු.මිලියන 17,324 ක අඩුවීමක් නිරීක්ෂණය වූ අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මහජන බැංකුව යන ආයතනයන්හි 2017 මූල්‍ය ප්‍රකාශනවලට අනුව එහි බදු පෙර ලාභයද 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේදී ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය විය. කෙසේ වෙතත් බාසල් iii සම්මුතිය අනුව බැංකු විසින් ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කටයුතු කිරීමද මේ සඳහා බලපා ඇති බව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත.

2.5.2 20.02.04.00 දරන ආදායම් සංකේතය - ලාභාංශ

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

මූලික ආදායම් ඇස්තමේන්තු කිරීම

සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 4,600 ක් වූ මූලික ඇස්තමේන්තුව රු.මිලියන 5,100 ක් ලෙස වැඩිකර සංශෝධනය කර තිබූ අතර රැස්කරන ලද ශුද්ධ ආදායම රු.මිලියන 3,551 ක් වීම හේතුවෙන් එය සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව හා සැසඳීමේදී රු.මිලියන 1,549 ක් හෙවත් සියයට 30 ක අඩුවීමකි. එසේම 2016 වර්ෂයේදී රු.මිලියන 15,822 ක් රැස්කර තිබූ බැවින් 2016

වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ රැස්කරන ලද තරා ආදායම රු. මිලියන 12,271 ක් හෙවත් සියයට 76 ක අඩුවීමක් පැවති අතර ඒ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කෙරේ.

(අ) 2017 වර්ෂයේ රු.මිලියන 556.3 ක එකතු ආදායමක් ආදායම් ඇස්තමේන්තුවට ඇතුළත් කර තිබූ ආයතන 06 කින් කිසිදු දායකත්වයක් සමාලෝචිත වර්ෂයේ ලාභාංශ ආදායමට ලබා ගැනීමට නොහැකි වී තිබුණි. සියයට සියයක් කොටස් හිමිකාරීත්වය ඇති රජය සතු ලංකා බනිජ් වැලි සමාගමේ 2017 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2016 වර්ෂයේදී රු.මිලියන 154 ක් වූ එහි බදු පෙර ලාභය 2017 වර්ෂයේදී රු.මිලියන 473 ක් දක්වා සියයට 207 කින් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය විය. අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් නොකිරීම හේතුවෙන් 2015 - 2017 වර්ෂවල වාර්ෂික මහා සභා රැස්වීම් පවත්වා නොමැති තත්ත්වයක් තුළ ලාභාංශ ලබාගැනීමට නොහැකි වූ බව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් පවසා තිබුණි.

තවද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කර ඇති බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමේ නියෝගය නිසා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවෙන් ලාභාංශ ලබා ගැනීමට නොහැකි වූ බවද පවසා තිබුණි.

(ආ) 2017 සංශෝධිත ඇස්තමේන්තුව හා 2017 දෙසැම්බර් 31 දිනට තරා ලාභාංශ ආදායම සැලකීමේදී ආයතන 03 ක ආදායම අසාමාන්‍ය ලෙස රු.මිලියන 1,523 කින් අඩු වී තිබූ අතර අඩුවීමේ ප්‍රතිශතය සියයට 52 සිට සියයට 75 දක්වා අතර පරාසයක පැවතුණි.

(ඇ) රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2016 වර්ෂයේ කාර්යසාධන වාර්තාවට අනුව සමාගමක සහ තේ කර්මාන්තශාලාවක බදු පෙර ලාභය 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ ඉහළගොස් තිබූ අතර එම ආයතන දෙකෙහි 2016 වර්ෂයෙහි බදු පෙර ලාභය පිලිවෙලින් රු.මිලියන 605 ක් සහ රු.මිලියන 33 ක් විය. 2015, 2016 හා 2017 යන වර්ෂවලදී ආදායම් ඇස්තමේන්තු සකස් කිරීමේදී එම ආයතන සැලකිල්ලට ගෙන නොතිබුනද එම ව්‍යවසායන්හි රජය සතු කොටස් ප්‍රාග්ධන හිමිකාරීත්වය සියයට සියයක් විය.

2.5.3 20.06.01.00 දරන ආදායම් සංකේතය - පැවරීමෙන් ලත් මුදල්

ආදායම් සංකේත අංකයක් පිහිටුවීම හා ආදායම් රැස්කිරීම

2017 වර්ෂයේ මූලික ආදායම් ඇස්තමේන්තුවට අංක 20.06.01.00 දරන මෙම ආදායම් සංකේතය “පැවරීමෙන් ලත් මුදල්” යන විස්තරය යටතේ ඇතුළත් කර තිබුනද එහි ඇස්තමේන්තුගත ආදායමක් සඳහන් කර නොතිබුණි. තවද 2015 ජූලි 20 දිනැති භාණ්ඩාගාර ලේකම්ගේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වක්‍රලේඛ අංක 01/2015 හි ඇතුළත් උපලේඛන 1 හි තිබූ මෙම ආදායම් සංකේත අංකයෙහි

ව්‍යවස්ථාව/අධිකාරී බලය ලෙස “1996 අංක 01 දරන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පනත” දක්වා තිබූ අතර එහි ආදායම් ගණන් දීමේ නිලධාරී ලෙස “ජනාධිපති ලේකම්” දක්වා තිබුණි. අනතුරුව 2017 දෙසැම්බර් 20 දිනැති භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ අංක 01/2015(x) දරන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වක්‍රලේඛයෙන් මෙම ආදායම් ගිණුමෙහි ව්‍යවස්ථාව/අධිකාරී බලය “රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ” ලෙසද ආදායම් ගණන් දීමේ නිලධාරී “අධ්‍යක්ෂ ජනරාල් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව” ලෙසද සංශෝධනය කර තිබුණි. එම තත්ත්වය 2017 සංශෝධිත ඇස්තමේන්තුවට ඇතුළත් කර තිබූ අතර එහිදී ද ආදායම් ඇස්තමේන්තු වටිනාකමක් දක්වා නොතිබුණි.

ඒ අනුව අභිනවයෙන් සංශෝධිතව ඇතිකර ඇති මෙම ආදායම් ගිණුමෙහි 2017 වර්ෂයේදී, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස 2017 ජූලි මස 29 වන දින අත්සන් කරන ලද අනුග්‍රාහක ගිවිසුම ප්‍රකාරව හම්බන්තොට වරාය බදු දීමෙන් ලද රු.මිලියන 44,677 ක ආදායම ගිණුම්ගත කර තිබුණි.

2.6 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන්

දෙපාර්තමේන්තුවට අදාළ විෂය අංක 24101 යටතේ රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් හා තර්‍ය අගයන් පහත දැක්වේ.

වියදම		ලැබීම්		හර ශේෂය	
උපරිම සීමාව	තර්‍ය	අවම සීමාව	තර්‍ය	උපරිම සීමාව	තර්‍ය
රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
4.00	3.90	2.50	2.88	18.00	14.93

හිඟහිටි ණය ශේෂ අයකර නොගැනීම

විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව එදිනට අයවීම් හිඟහිට තිබුණු ශේෂවල එකතුව ස්ථාන මාරුවී ගිය නිලධාරීන්ගේ ණය ශේෂ හැර රු.408,304 ක් වූ අතර, එම හිඟහිටි ශේෂ වර්ෂ 05 කට වඩා කාල පරාසයක සිට පැවැත එමින් තිබුණත්, එම හිඟහිටි ණය ශේෂ අයකර ගැනීමට නොහැකි වී තිබුණි.

2.7 මානව සම්පත් කළමනාකරණය

අනුයුක්ත කාර්ය මණ්ඩලය, තරාස කාර්ය මණ්ඩලය හා පුද්ගල පඩිනඩි සඳහා වියදම

ඉහත 2.1 ඡේදයේ සඳහන් කාර්යභාරය ඉටු කිරීම සඳහා 2017 දෙසැම්බර් 31 දිනට අනුමත, තරාස හා පුරප්පාඩු කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර පහත දැක්වේ. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් දෙපාර්තමේන්තුව විසින් පුද්ගල පඩිනඩි වැය කාණ්ඩය වෙනුවෙන් රු.මිලියන 49.94 ක් වැය කර තිබුණි. ඒ අනුව වාර්ෂික ඒක පුද්ගල වියදම රු.723,819 ක් වී තිබුණි.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තරාස සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	30	26	04
(ii) තෘතීයික මට්ටම	12	09	03
(iii) ද්විතීයික මට්ටම	22	19	03
(iv) ප්‍රාථමික මට්ටම	17	15	02
	---	---	---
එකතුව	81	69	12
	===	===	===

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

අවශ්‍යතාවය ඉක්මවා කාර්ය මණ්ඩලය අනුමත කරවා ගැනීම

සමාලෝචිත වර්ෂය අවසාන වන විට පුරප්පාඩු 12 ක් පැවැතියද, 2017 වර්ෂය වෙනුවෙන් පිළියෙල කර තිබුණු විසර්ජන ගිණුම අනුව සලසා තිබුණු ප්‍රතිපාදන උපයෝජනය නොකර ඉතිරි වී තිබුණත්, එම ඉතිරියන් කෙරෙහි කාර්ය මණ්ඩල පුරප්පාඩු පැවැතීම බලපා නොතිබුණි. ඒ අනුව අනුමත කාර්ය මණ්ඩලය අධි ඇස්තමේන්තු කිරීමක් සිදුවී තිබුණු බව විගණනයේදී නිරීක්ෂණය විය. තවද 2017 දෙසැම්බර් 31 දිනට දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සංඛ්‍යාව 12 ක් වූ අතර එදිනට පැවති පුරප්පාඩුවලින් 04 ක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ගෙන් සමන්විත වී තිබුණි.